

1. මූල්‍ය ප්‍රකාශන

1.1 ව්‍යාප්තිය කළ මතය

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු, 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 මතය ව්‍යාප්තිය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ නොකරමි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසිපරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති

විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුෂ්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.
හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.
- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම නිර්දේශය
අනුකූල නොවීම

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 19 ප්‍රකාරව අස්ථිත්වයේ සේවක ප්‍රතිලාභ බැඳීම ගණනය කිරීමේදී ආයුගණන ක්‍රමය යොදා ගත යුතු වුවත් 2021 දෙසැම්බර් 31 දිනට රු. 734,616,449 ක් වූ පාරිභෝගික සඳහා වෙන්කිරීම් ගණනයේදී ආයු ගණන ක්‍රමය භාවිතා කර නොතිබුණි.

2022 සහ 2023 වර්ෂයන් සඳහාද නැවත ආයු ගණන ක්‍රමවේදය ද යොදාගනිමින් සේවක ප්‍රතිලාභ ගණනය කළද ඒ වන විට අදාළ අවසන් ගිණුම් සකසා අවසන් කර තිබූ හෙයින් ගිණුම්වල ගැලපීම් කිරීම සිදු නොවූ අතර, 2024 වර්ෂයේ දී ආයුගණන ක්‍රමය යොදාගනිමින් සේවක ප්‍රතිලාභ ගණනය කිරීම සිදු කළ අතර ගිණුම්වල ගැලපීම් කිරීම සිදු කළ බව දන්වා තිබුණි.

ප්‍රමිතියේ නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් සපයන ලද සේවාවන් වෙනුවෙන් රු. 2,387,291 ක මුදලක් 2021 වර්ෂයේ ගෙවීම් කර තිබූ අතර එම වටිනාකම 2021 වර්ෂයේ වියදමක් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ඌණතාවය රු. 2,387,291 කින් වැඩි වී තිබුණි.	වර්තමානයේදී වර්ෂයට අදාළ වියදම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	වර්ෂයට අදාළ වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) විගණනයේ ගණන් බැලීම් අනුව 2021 වර්ෂයේ ස්ථාවර තැන්පතු පොලී ආදායම රු. 305,496,556 වුවද රු. 321,580,535 ක් ලෙස මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයට ගෙන තිබීම හේතුවෙන් වර්ෂයේ පොලී ආදායම රු. 16,083,979 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	ස්ථාවර තැන්පතු පොලී ආදායම වැඩියෙන් ගිණුම්ගත කිරීමේ වරද තවදුරටත් පරීක්ෂාකර බලා වර්තමාන ගිණුම්වලින් ගැලපීම් කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	වර්ෂයට අදාළ ආදායම් වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ජර්නල් සටහනක් යටතේ ලිපිද්‍රව්‍ය වියදම් ගිණුමට බැර කර පාරිභෝජන ද්‍රව්‍ය තොග ගිණුමට හර කර තිබූ රු. 28,182,730 ක් වූ වටිනාකම හේතුවෙන් ලිපිද්‍රව්‍ය වියදම් ගිණුමේ ශේෂය බැර	මෙම තොග ශේෂය තුල ලිපි ද්‍රව්‍ය පමණක් නොව නඩත්තු ද්‍රව්‍ය වටිනාකමද අන්තර්ගත වේ. මෙම වරද 2022 වසරේ සිට නිවැරදි කරන බව දන්වා තිබුණි.	ජර්නල් සටහන්වලට අදාළ තහවුරු ඉදිරිපත් කළ යුතුය.

අගයක් ගෙන තිබූ අතර
ගිණුම්ගතකර ඇති එම
ගණුදෙනුව කුමක්ද යන්න
විගණනයට තහවුරු කර
ගැනීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත්
කර නොතිබුණි.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම.

විෂය	මුදල (රු.)	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විවිධ ණය ගැති ශේෂය	2,152,046	ණයගැති ලේඛනය විස්තරාත්මක උපලේඛන	මෙම ශේෂය තුළ 2010 වර්ෂයට පෙර සිට පැවැත එන ණයගැති ශේෂයන් පවතින අතර, එම තොරතුරු අන්තර්ගත ලිපිගොනු වර්තමානයේ සොයා ගැනීමට අපහසුව ඇති බව දන්වා තිබුණි.	ශේෂ සනාථ කිරීමට අදාළ ලිඛිත සනාථ ඉදිරිපත් කළ යුතුය.
(ආ) අවසන් තොග ශේෂය	137,823,318	තොග ලේඛන, තොග අගය කිරීමේ පත්‍රිකා	2021.12.31 දිනට තොග වටිනාකම ලෙස දක්වා ඇති රු.137,823,318 ක ශේෂයට අදාළ සාරාංශ වාර්තාවක් මේ සමඟ ඉදිරිපත් කර ඇති බව දන්වා තිබුණි.	තොගයේ රුපියල් වටිනාකම පමණක් සටහන් කර ඇති අතර තොග ඒකක ප්‍රමාණයන් දක්වා නොතිබුණි. තොග ශේෂය සනාථ කිරීමට අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
(ඇ) කෙටිගෙන යන වැඩ	204,098,088	ඇස්තමේන්තුගත න මුදල, සහතික කරන ලද වැඩ වටිනාකම, එක් එක් වර්ෂයන්හිදී කෙටිගෙන යන වැඩ ගිණුමට ගිණුම්ගතකළ ප්‍රමාණය ඇතුළත් උපලේඛන	විස්තරාත්මක තොරතුරු ඇතුළත්කර සකස් කරන ලද වාර්තාවක් දැනටමත් පිළියෙල කර නොමැති අතර, විස්තරාත්මක වාර්තාවක් කඩිනමින් පිළියෙල කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	විස්තරාත්මක උපලේඛණ විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

(ඇ)	මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු ශේෂය	25,169,515	ගෙවිය ශේෂයක් තහවුරු ගැනීමට තොරතුරු	යුතු බවට කර අදාළ	මේ සම්බන්ධ සවිස්තරාත්මක සොයා ගැනීමට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අභ්‍යන්තර විගණන අංශයට භාරදීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	ගෙවිය ශේෂයක් තහවුරු ගැනීමට තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.	යුතු බවට කර අදාළ
(ඉ)	දිගු කාලීන ලැබිය යුතු ශේෂ යටතේ දක්වා ඇති වර්ෂ 05 ක සිට පැවත එන Challengerlanka ගිණුමේ ශේෂය හා	1,382,054	විස්තරාත්මක උපලේඛන		අත්තිකාරම් මුදල පොළොන්නරුව පුරාවිද්‍යා පරිශ්‍රය තුළ අභ්‍යන්තර ප්‍රවේශ මාර්ගය බොරළු අතුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් එම අදාළ කාර්යය පවරන ලද කොන්ත්‍රාත් සමාගම වෙත 2001.03.28 දින ගෙවීම කරන ලද අත්තිකාරමක් වේ. මේ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු අංක HC/ARB/189/2012 ලෙස නඩුවක් විභාගවෙමින් පවතී.	විගණනය වෙත ප්‍රමාණවත් වන පරිදි උපලේඛන ඉදිරිපත් කළ යුතුය.	
(ඊ)	Court deposit ශේෂය	44,533					
(උ)	සමාලෝචිත වර්ෂය තුළ අඩමාන ණය වෙන්කිරීම් ශේෂය	3,395,573	ගණනය ආකාරයට තොරතුරු	කළ අදාළ	අඩමාන ණය ලෙස වෙන් කරන ලද රු.3,395,573 ක ශේෂය ප්‍රවර්තන වර්ෂය තුළ වෙන්කරන ලද අඩමාන ණය ශේෂයක් නොවන අතර, 2012 වසරේ සිට වෙන් කරන ලද අඩමාන ශේෂයන් මෙම ශේෂය තුළ අන්තර්ගතව ඇත. ඒ අනුව මෙම ශේෂයන් නිශ්චිතව හඳුනා ගැනීමට ප්‍රමාණවත් තොරතුරු සොයා ගැනීමට අපහසුව ඇති අතර, ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂාකර බලා අදාළ ගිණුම්කරණ නිවැරදි කිරීම් ඉදිරියේදී සිදු කිරීමට උත්සහ කරන බව දන්වා තිබුණි.	අඩමාන ණය ගණනය කිරීමට අදාළ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.	

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අරමුදල යටතේ පවතින ව්‍යාපෘතීන් මගින් සිදුකරනු ලබන කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා අරමුදලේ නිලධාරීන්, බාහිර පාර්ශවයන් සහ කොන්ත්‍රාත් කරුවන් වෙත ලබා දී තිබූ අත්තිකාරම් අතරින් 2021 දෙසැම්බර් 31 දිනට නොපියවූ අත්තිකාරම් ශේෂය රු.323,547,534 ක් විය. ඉන් රු.16,648,222 ක් වසර 05 ක් ඉක්මවා තිබූ අතර මෙම ශේෂ නිරවුල් කර ගැනීමට අරමුදල විසින් කටයුතු කර නොතිබුණු අතර මෙම ශේෂයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.	වසර 05 ඉක්මවූ ණය ශේෂ පිළිබඳ පරීක්ෂාකර බලා එම අත්තිකාරම් මුදල් පියවීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගැනීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	නොපියවූ අත්තිකාරම් පිළිබඳ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 18,991,623 ක උනන්දුවක් වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උනන්දුව රු. 227,868,487 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 208,876,864 ක වර්ධනයක් නිරීක්ෂනය විය. මෙම වර්ධනයට මුද්‍රණ ආදායම හා රජයේ ප්‍රදාන පිළිවෙලින් රු.2,317,696 ක් හා රු. 460,450,000 කින් වැඩිවීමද, වැටුප් හා වේතන වියදම, පාරිතෝෂික වියදම, සැපයුම් හා පාරිභෝජන වියදම, ස්ථාවර වත්කම් අලුත්වැඩියා වියදම ගිවිසුම් ගත සේවා වියදම, ප්‍රසාද දීමනා වියදම හා වෙනත් වියදම් පිළිවෙලින් රු.151,602,358 ක්, රු. 41,238,968 ක්, රු. 96,864,336 ක්, රු.10,258,104 ක්, රු.29,761,676 ක්, රු. 33,058,725 ක් සහ රු. 147,987,820 කින් අඩුවීමද ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය.

3.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 15 ඡේදය මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877(2) (ඇ) අනුව ගිණුම් වර්ෂය අවසන් වී මාස 02 ක් තුළ අරමුදලට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් වර්ෂ 04 මාස 06 කට ආසන්න කාල ප්‍රමාදයකින් පසුව 2021 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2025 ජූලි 15 දින ඉදිරිපත් කර තිබුණු අතර කෙටුම්පත් කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි.	2018 වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දිගින් දිගටම ප්‍රමාදයන් වූ බව දන්වා තිබුණි.	වක්‍රලේඛ ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුය.

3.2 වාර්ෂික කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍ර ලේඛයේ 15 ඡේදය මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877(2) (ඉ) අනුව විගණකාධිපති වාර්තාවද ඇතුළත් කරමින් වාර්ෂික කාර්යසාධන වාර්තාව මුදල් වර්ෂය අවසන් වී දින 150 ක් (2024 අංක 44 දරන රාජ්‍ය මුද්‍රා කළමනාකරන පනත අනුව දින 180 ක්) ගත වීමට පෙර සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත් 2018, 2019 හා 2020 වර්ෂ වලට අදාළ වාර්තා 2025 දෙසැම්බර් 31 වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.	2017 කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා අමාත්‍යාංශය වෙත යවා ඇත. 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත යවා ඇත. 2019 වර්ෂයේ අවසන් ගිණුම්වලට අනුමැතිය ලබාගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රමාද වී ඇති බව දන්වා තිබුණි.	චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.